

ශ්‍රී ලංකා කණිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් (2020) තරගයට ලියාපදිංචි වීම සඳහා උපදෙස්

- තරගය පැවැත්වෙන වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ඔබගේ අවුරුදු 16 ට වඩා අඩු විය යුතුය. උපන් දිනය 2005-01-01 ට පසු **සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයක් සහිත අය අතරින් කාණ්ඩායමක් තෝරා අන්තර්ජාතික කණිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරගයට ඉදිරිපත් කරනු ලැබේ.**
- පහත දැක්වෙන ගිණුමට ලියාපදිංචි ගාස්තුව රු 1500.00 ක් ගෙවා කුවිතාන්සියක් ලබාගන්න.

BOC e-banking පහසුකම් ඇති අයට BOC e-banking වෙබ් අඩවියේ Bill payment/other ට පිවිසීමත් ද ගෙවීම් කල හැක

Account – Sri Lankan Junior Science Olympiad
Bank - Bank of Ceylon
Branch – Torrington Square
Acc. No: 78341015

- www.ipsl.lk වෙබ් අඩවියට ඇතුල් වී “**Sri Lankan Junior Science Olympiad**” ට පිවිසි විට **on-line** ලියාපදිංචිය සඳහා ලැබෙන ඉල්ලුම් පත පහත දී ඇති උපදෙස් අනුව සම්පූර්ණ කරන්න.

Name of the Applicant: සම්පූර්ණ නම ඇතුල් කරන්න.

Name with Initials: මූලකුරු සමග නම ඇතුල් කරන්න.

Address: ලිපිනය ඇතුල් කරන්න.

Gender: ස්ත්‍රී/පුරුෂ භාවය තෝරන්න.

Date of Birth: සපයා ඇති දින දර්ශනවලින් ඔබගේ උපන් දිනය තෝරන්න. ඔබගේ උපන් වර්ෂයට අදාළ දින දර්ශනය තොමැති නම් එයින් පැහැදිලි වන තේ ඔබ තරගයට ඉදිරිපත්වීමට අවශ්‍ය වියස් සීමාව ඉක්මවා ඇති බවයි.

College පාසලේ නම , ලිපිනය ඇතුල් කරන්න.

Exam Center ඔබට වඩාත් පහසු විභාග මධ්‍යස්ථානය තෝරන්න. විභාග මධ්‍යස්ථාන ලේඛනය පහත දක්වා ඇත.

Contact Telephone ජංගම දුරකථන අංකයක් ඇතුල් කරන්න.

e-mail

මෙය අනිවාර්ය නොවේ. ඔබට විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇත්නම් පමණක් ඇතුළු කරන්න.

Medium

ඔබ තරගයට ඉදිරිපත් වන මාධ්‍යය තෝරන්න.

Payment Method

ඔබ ලියාපදිංචි ගාස්තු ගෙවූ ආකරය තෝරන්න. ගෙවීම බැංකුවට කරන ලද්දේ නම් ගෙවීම් කළ දිනය සහ ශාඛාව ඇතුළු කරන්න.

ඔබ ඇතුළත් කළ සියලු තොරතුරු නිවැරදි නම් පමණක් " **Please Confirm**" මත ක්ලික් කරන්න. ඉන්පසු **Create** මත ක්ලික් කරන්න.

එක් අයදුම් කරුවෙක් සඳහා ඉල්ලුම් පත්‍රයක් Create මත ක්ලික් කිරීමෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ එක් වරක් පමණක් නිසා සියලු තොරතුරු නිවැරදි නම් පමණක් Create මත ක්ලික් කරන්න. වැරදි තොරතුරු ඇතුළත් කොට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම නිසා තරගයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමිවීමට ඉඩ ඇත. එවැනි පැමිණිලි නොසලකා හරිනු ලැබේ.

- එවිට ඔබගේ ප්‍රවේශ පත්‍රය දැකගත හැකිය. එහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන ඔබේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් සහ මුදල්ගෙවා ලබාගත් කුවිතාන්සිය එහි අදාළ ස්ථානයන්හි අලවන්න.
- පහත දක්වා ඇති පුද්ගලයෙකු ඉදිරියේ, ප්‍රවේශ පත්‍රය මත ඔබගේ අත්සන තබා සහතික කරවා ගන්න.

පාසලේ විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති / සාමවිනිසුරු/ පත්සලක, දේවස්ථානයක, කෝවිලක හෝ පල්ලියක ආගමික ප්‍රධානියෙක් හෝ දින මුද්‍රාවක් සහිත ඕනෑම රාජ්‍ය නිලධාරියෙක්.

- මෙම ප්‍රවේශ පත්‍රය විභාගයට පැමිණෙන විට රැගෙන ආයුතුය.
- කිසියම් නොවැලක්විය හැකි හේතුවක් නිසා යෝජිත දිනයේ දී විභාගය නොපැවැත්වෙන්නේ නම් ඒ පිළිබඳව එක් එක් අයදුම්කරුට වෙන වෙනම දැනුම් නොදෙන බව සැලකිය යුතුය. එවැනි වෙනස්වීමක් ඇත්නම් එය භෞතික විද්‍යා ආයතනයේ වෙබ් අඩවිය (www.ipsl.lk) මගින් දන්වනු ලැබේ. www.ipsl.lk වෙබ් අඩවියට ඇතුළුවීමෙන් එවැනි වෙනස්වීමක් ඇත්දැයි, අයදුම්කරුවන්/දෙමාපියන්/ගුරුවරු විභාගයට පෙරාතුව අවධානයෙන් සිටිය යුතු බව තරයේ අවධාරණය කෙරේ. එවැනි වෙනස්වීමකදී පෙර නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය, නැවත දැනුම් දෙන ලද දිනයක දී පැවැත්වෙන විභාගයට වලංගු වේ.

- අයදුම්කරුවන්ගේ නොසැලකිලිමත්කම නිසා විභාගයට පෙනීසිටීමට නොහැකි වන අවස්ථාවන්හි දී, ලියාපදිංචි ගාස්තුව ප්‍රතිපූරණය නොකරණු ඇත.
- ඕනෑම කාරණයක් සම්බන්ධව **ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ** විධායක කමිටුවේ තීරණය අවසන් තීරණය වනු ඇත.

විභාග මධ්‍යස්ථාන ලේඛනය

University of Colombo	Wayamba University- Kuliypitiya
University of Kelaniya	Open University Regional Center-Kandy
Rajarata University	Jaffna University
University of Sri Jayawardanepura	Open University Regional Center- Batticolo-
University of Ruhuna	Uwa Wellasa University
	Open University, Nugegoda